

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය - 2014

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1997 අංක 25 දරන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන පනතේ 18 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම.

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරුකිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරුකිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් හා උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවිගණනය කළ මතය සඳහා පදනම.

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවිගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 ප්‍රකාරව වත්කමක් පාවිච්චියට සුදුසු තත්ත්වයට පත්වූ දින සිට එය ක්ෂය කිරීම ආරම්භ කළයුතු වුවත්, ආයතනය විසින් සමාලෝචිත වර්ෂය තුළදී මිලට ගෙන තිබූ පිරිවැය රු. 34,173,881 ක් වූ දේපළ, පිරියත හා උපකරණ සම්බන්ධයෙන් ප්‍රමිතියට අනුව කටයුතු නොකිරීම නිසා වර්ෂයට අදාළ ක්ෂය රු.1,187,560 ක් හා පෙර වර්ෂවලදී මිලට ගත් වත්කම්වල ක්ෂය ගණනය කිරීමේ දෝෂ හේතුවෙන් රු.51,862 ක් අඩුවෙන් ගිණුම්ගතවී තිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකා අංක 2013/56 ප්‍රකාරව සේවක පාරිතෝෂික දීමනා ගණනය කිරීමේ දෝෂ හේතුවෙන් පාරිතෝෂික ප්‍රතිපාදනය රු. 2,120,713 ක් අඩුවෙන් දක්වා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයට අදාළ උපවිත බදුකුලී රු.1,719,000 ක් හා ඉදිරියට ගෙවූ බදුකුලී රු. 235,807 ක් අඩුවෙන් ගිණුම් ගතකර තිබුණි.
- (ඇ) ආයතනයේ සේවකයින් වෙත නොමිලේ සපයන ලද ඖෂධ හා වෛද්‍ය සේවාවන් වෙනුවෙන් දරන ලද පිරිවැය ආයතනයේ වියදම් ලෙස ගිණුම්වල දැක්වීම වෙනුවට, පිරිවැයට ලාභ ආන්තිකයක් එකතුකර ගණනය කරන ලද රු.1,006,350 ක් ඔසුසල විකුණුම් හා අනෙකුත් සේවා ආදායම් සහ එම ප්‍රමාණයම වියදම් ලෙස දක්වා තිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ප්‍රවාහන වෛද්‍ය ආයතන පරිශ්‍රය තුළ පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රියදුරු අභ්‍යාස විද්‍යාලය වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අයවිය යුතු කුලී හා ආරක්ෂක ගාස්තුව රු. 2,857,861 ක් වන අතර ඉන් රු.772,034 ක් වසර දෙකකට වැඩි කාලයක සිට ඉදිරියට ගෙන එමින් පැවතිය ද එම මුදල් අයකර ගැනීමට ආයතනය කටයුතු කර නොතිබුණි.
- (ආ) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට වෛද්‍ය සේවා සැපයීම වෙනුවෙන් ආයතනය වෙත අයවීමට ඇති මුළු මුදල රු.3,788,472 ක් වූ අතර ඉන් රු.2,043,409 ක් වසර දෙකකට වඩා පැරණි වුවද එම මුදල අයකරගැනීමට විධිමත් වැඩපිළිවෙලක් ආයතනය විසින් ක්‍රියාත්මක කර නොතිබුණි.

- (ඇ) දැනට විසුරුවා හැර ඇති කොළඹ උතුර ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයෙන් හා කොළඹ දකුණ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩලයෙන් 2005 වර්ෂයට පෙර සිට අයවියයුතු පිළිවෙලින් රු.33,950 ක් හා රු.30,890 ක් සහ මෙට්‍රොපොලිටන් බස් සමාගමෙන් අයවිය යුතු රු.742,212 ක් අයකර ගැනීමෙන් තොරව මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙන එමින් පැවතුණි. මෙම ආයතනවල සියළුම වත්කම් හා වගකීම් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත පවරාදී තිබුණද එම අයවියයුතු මුදල් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.
- (ඈ) කුරුණෑගල හා ගාල්ල යන ශාඛාවන් කුලී ගිවිසුම් අවසන් වීමට පෙර එම ස්ථාන වලින් ඉවත් කරගෙන යාම හේතුවෙන් ආයතනයට පිළිවෙලින් රු.77,500 ක හා රු.36,000 ක මුදලක් අදාළ හිමිකරුවන්ගෙන් අයකරගත යුතුව තිබුණ ද එම මුදල් අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.
- (ඉ) ගමන් බලපත්‍ර වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවිය යුතු රු. 1,470,832 ක් වසර දෙකකට වැඩි කාලයක සිට නිරවුල් නොකර ගිණුම් වල ඉදිරියට ගෙන එමින් පැවතුණි.
- (ඊ) උතුරු හා දකුණු කොළඹ ප්‍රාදේශීය ගමනාගමන මණ්ඩල සේවකයින් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම වෙනුවෙන් මණ්ඩලය විසින් වෛද්‍ය ආයතනය වෙත තැන්පත් කර තිබූ රු.80,000 ක මුදල වසර 10 ක් ඉකුත් වී ඇතත් එම මණ්ඩල විසුරුවා හැරීම නිසා නිරවුල් කිරීමට නොහැකි වී තිබුණි.

2.4 නීති රීති, රෙගුලාසිවලට හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට යොමුව	අනුකූල නොවීම
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වගන්තිය හා 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 8.2.2 වගන්තිය	මුදල් අමාත්‍යවරයාගේ එකඟත්වය හා අදාළ අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගැනීමකින් තොරව සමාලෝචිත වර්ෂයේදී ස්ථාවර තැන්පතු වල හා භාණ්ඩාගාර බිල්පත්වල පිළිවෙලින් රු.23,380,000 ක් සහ රු.348,318,249 ක් ආයෝජනය කර තිබුණි.
(ආ) 2002 නොවැම්බර් 28 දිනැති අංක අයිඒඅයි/2002/2 දරන භාණ්ඩාගාර ලේකම්ගේ වක්‍රලේඛය	පරිගණක උපාංග හා මෘදුකාංග සම්බන්ධයෙන් ලේඛනයක් නඩත්තු කර නොතිබුණි.
(ඇ) 1978 දෙසැම්බර් 18 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය	2014 වර්ෂයට පෙර මිලදී ගත් වත්කම්වල ක්ෂයවීම්, අගය වැඩිවීම් හා අපහරණයන් පැහැදිලිව හඳුනාගතහැකි වන පරිදි ස්ථාවර වත්කම් ලේඛනයක් පිළියෙල කර නොතිබුණි.
(ඈ) 2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 හා 4.2.2 ඡේද.	සවිස්තරාත්මක ප්‍රසම්පාදන සැලැස්මක් හා ප්‍රසම්පාදන කාලසටහනක් පිළියෙල කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ මූල්‍ය ප්‍රතිඵලය රු.177,415,707 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.111,147,463 ක් වූයෙන් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.66,268,244 ක වර්ධනයක් පෙන්නුම් කර තිබුණි. පරිපාලන වියදම් රු. 40,794,974 කින් වැඩි වුවද වෛද්‍ය සේවා ආදායම රු. 121,163,691 කින් වැඩිවීම මෙම වර්ධනය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අත්සන් කරන ලද කුලී හා ආරක්ෂක සේවා ගිවිසුමේ වලංගු කාලය අවසන්වී තිබුණද එම ගිවිසුම අළුත් කිරීමක් හෝ නව ගිවිසුමකට එළඹීමට පියවර නොගෙන තවදුරටත් ආරක්ෂක සේවාවන් ගමනාගමන මණ්ඩලයෙන් ලබාගනිමින් තිබුණි. ගිවිසුමේ 06 ඡේදය ප්‍රකාරව හා එන්ටීඑම්අයි/2000/10 දරන අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව ආයතනයට සපයා ඇති ආරක්ෂක නිලධාරීන් මගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් රියදුරු අභ්‍යාස විද්‍යාලයට ආරක්ෂාව සැපයීම සිදුකර තිබීම නිසා ගෙවියයුතු මුළු ගාස්තුවෙන් 1/5 අඩුකර ඉතිරිය පමණක් ගෙවීමට ආයතනය එකඟවී තිබුණද සමාලෝචිත වර්ෂයට අදාළ ගාස්තුව ගෙවීමේදී එසේ අඩු කළයුතු රු. 633,600 ක මුදල අඩු නොකර සම්පූර්ණ මුදලම ගෙවා තිබුණි.
- (ආ) ආයතනයේ වෛද්‍යවරයකු කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ වෛද්‍ය පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා 2011 අප්‍රේල් 24 දින සිට 2012 අප්‍රේල් 25 දක්වා වසරක කාලයකට වැටුප් සහිතව නිදහස්කර තිබූ අතර නැවත පැමිණීමෙන් පසුව වසර දෙකක කාලයක් ආයතනයේ සේවය කිරීමට එකඟවී තිබුණි. මෙම අනිවාර්ය සේවා කාලය අවසන් කිරීමට පෙර 2014 ජනවාරි 01 වෙනිදා සිට මෙම වෛද්‍යවරයා සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් ආයතනය වෙත එවා තිබුණි. ඒ අනුව පාඨමාලා ගාස්තුව හා එම කාලය තුළ ගෙවන ලද වැටුපද ඇතුළුව රු.1,128,012 ක මුදල එම නිලධාරියාගෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.
- (ඇ) නුගේගොඩ පිහිටි ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ ඇති පාලන හා ගිණුම් අංශයන් එම ගොඩනැගිල්ලේම දෙවන මහලේ ස්ථාපිතකර බිම්මහල හා පළමුවන මහල සම්පූර්ණයෙන් වෛද්‍ය සේවා කටයුතු සඳහා යොදාගැනීමේ අරමුණ ඇතිව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට අවසන් කිරීමේ පදනම මත 2014 සැප්තැම්බර් මාසයේදී දෙවන මහල අළුත්වැඩියාව ආරම්භ කර තිබුණද එදිනට රු.3,620,132 ක් වැයකර තිබියදී එම කාර්යය නිම කිරීමට නොහැකිවී තිබුණි.
- (ඈ) ආයතනයේ ඔසුසල සඳහා ඖෂධ මිලදී ගැනීමේදී වාර්ෂික බෙහෙත් අවශ්‍යතාවය හඳුනාගෙන ඒ සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ඖෂධ මිලදී ගැනීමට කටයුතු නොකර නිලධාරියෙකුට අත්තිකාරම් වශයෙන් රු. 40,000 බැගින් ලබාදී එමගින් අවශ්‍ය ඖෂධ මිලට ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් ඖෂධ වාසිදායක මිලකට ලබාගත හැකිව තිබූ අවස්ථා අහිමිවී තිබුණි.

4.2 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) 2008 වර්ෂයේදී කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහා අනුමත කළ කාර්ය මණ්ඩලය සමාලෝචිත වර්ෂය අවසන් දිනට වූ තත්‍ය කාර්ය මණ්ඩලය සමඟ සැසඳීමේදී සේවකයින් 133 ක අතිරික්තයක් පැවතුණි.
- (ආ) බඳවාගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියක් සකස්කර අනුමැතිය ලබාගෙන නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

5.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2003 ජුනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාරව සමාලෝචිත වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වර්ෂය අවසාන වී දින 60 ක් ඇතුළත විගණනය සඳහා ඉදිරිපත් කළයුතු වුවත්, මූල්‍ය ප්‍රකාශන විගණනය සඳහා ඉදිරිපත් කර තිබුණේ මාස 07 ක් ප්‍රමාද වී එනම් 2015 සැප්තැම්බර් 10 දිනදීය. තවද, කෙටුම්පත් වාර්ෂික වාර්තාවේ පිටපතක් මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කර නොතිබුණි.

5.2 වාර්ෂික වාර්තා සභාගත කිරීම

1971 අංක 38 දරන මුදල් පනතේ 14(3) වගන්තිය ප්‍රකාරව ආයතනයේ 2012 හා 2013 වර්ෂවලට අදාළ වාර්ෂික වාර්තා 2015 සැප්තැම්බර් මාසය අවසන් වන විටත් පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි.

5.3 ක්‍රියාකාරී සැලැස්ම

විගණනය වෙත ඉදිරිපත්කර තිබූ ක්‍රියාකාරී සැලැස්ම හා අයවැය ලේඛනය සැසඳීමේදී පහත සඳහන් කරුණු නිරීක්ෂණය විය.

- (අ) ක්‍රියාකාරී සැලැස්ම මගින් රු.මිලියන 98.7 ක් වටිනා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම්කර තිබුණද වාර්ෂික අයවැය ලේඛනය මගින් රු.මිලියන 72.7 ක් සඳහා පමණක් ප්‍රතිපාදන වෙන්කර තිබුණි.
- (ආ) ක්‍රියාකාරී සැලැස්මට අනුව සැලසුම්කර තිබූ ව්‍යාපෘති 05 ක් වර්ෂය තුළදී ආරම්භ කිරීමට කටයුතු නොකිරීම නිසා වෙන්කරන ලද රු.මිලියන 35.2 ක ප්‍රතිපාදිත සම්පූර්ණ මුදලම ඉතිරිවී තිබුණු අතර ගම්පහ ශාඛාව ඉදිකිරීම සඳහා ඉඩමක් ලබා ගැනීමට පෙර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුදල් වෙන්කිරීම හැරුණ විට අනෙක් ව්‍යාපෘති ආරම්භ නොකිරීමට සාධාරණ හේතු කිසිවක් විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.
- (ඇ) ක්‍රියාකාරී සැලැස්ම මගින් ව්‍යාපෘති 07 ක් සඳහා වෙන්කරන ලද රු.මිලියන 59.5 කින් රු.මිලියන 30.42 ක් ඉතිරි වී තිබූ අතර මෙම ඉතිරිවීම ප්‍රතිපාදිත මුදලින් සියයට 26 සිට සියයට 94 දක්වා පරාසයක් තුළ පැවතුණි. එසේ වුවද ගෘහ උපකරණ සවිකිරීම්, වානේ හා කාර්යාල උපකරණ මිලදී ගැනීම් සඳහා වෙන්කරන ලද රු.මිලියන 2 ක මුදල ඉක්මවා රු.මිලියන 4.37 ක් වැයකර තිබුණි.

5.4 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැයගත ආදායම් හා වියදම් තථ්‍ය ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී සියයට 20 සිට සියයට 101 දක්වා විචලතාවයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදා ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර ආයතනයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) වත්කම් කළමනාකරණය
- (ආ) ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්
- (ඇ) තොග පාලනය
- (ඈ) කාර්ය මණ්ඩල පරිපාලනය
- (ඉ) අයවැය පාලනය